

ලෙක සමාජවාදී ටෙබ් අධිවිය

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කම්මුවේ ප්‍රකාශනය හුදාවේ විධායක මෙන්ග් අත්අඩංගුවට ගැනීමෙන් වෙළඳපොල කිළෙලේ

Huawei executive Meng's arrest sparks market turbulence

නික් බිමස් විසිනි

2018 දෙසැම්බර් 7

දෑ මෙරිකානු අධිකරන දෙපාර්තමේන්තුවේ ඉරානය සමග වෙළඳාම් කිරීම පිළිබඳ වෝද්‍යා යටතේ ඒහා අධි කාක්ෂනික සන්නිවේදන සමාගමක් වන තුනාවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී මෙන්ග් වෙන්හේ කැනුවාවේදී අත්අඩංගුවට ගෙන එරටට බාරදීමට කටයුතු කිරීමත් සමග යුරෝපයේ හා ආසියාවේ කොටස වෙළඳපොලවල් කැලැණීමට පත්වුනු අතර රදා වෝල් වීදියේ දැඩි පැදිඳීම් ඇති කෙලේය.

වෝල් වීදියේ කැලැණීම හටගත්තේ, අනාගත තොග වෙළඳාම උදෑසන ඇරඹීමත් සමග එය මෙහෙයුවන සිංහල සමුහ ව්‍යාපාරය "අස්ථාවරත්වය නිසා" කෙටි වේලාවකට වෙළඳාම නතර කිරීමත් සමගය.

වෙළඳාම පටන්ගැනීමත් සමග දෙපැයක් තිස්සේ වෙළඳපොල බිඳුවැවුනු අතර පසුව එය යථා තත්වයට පත් වුනේ බ්‍රිතාන්ත් දරුණු තරුණීය ඒකක 80න් පහත අගයක් සලකුනු කරමිනි.

ර්ට පෙර ආසියානු වෙළඳපොලවල් සියයට 2.5-3 අතර ප්‍රමානයකින් පහත වැටුනේ, මෙන්ග් අත්අඩංගුවට ගැනීමේ ප්‍රවාත්තිය පලවීමත් සමග ඇමරිකාව හා විනය අතර වෙළඳ යුද්ධයේ සටන් විරාමය සුන්වී යාමේ තරුණය මතු කරමිනි. ඉන් පසුව යුරෝපීය වෙළඳපොලවල් ද සියයට 3න් පමණ පහත වැටුනි. යුරෝපීය ස්ටොක්ස් 600 දරුණු තරුණයේ සියයට 3.1න් පහත ගියේය. එය 2016දී බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත්වීමට ජන්දය දීමෙන් පසුව දිනක් ඇතුළත සිදුවූ වැටීම ද ඉක්මවා ගියේය. බ්‍රිතාන්‍යයේ පුට්‍රිස් දරුණු සියයට 3.2න් පහත වැටුනේ දෙවසරකට පසුව එලඹී නරකම දිනය සටහන් කරමිනි.

ඉන් පසුව වෙළඳපොල කැලැණීම වෝල් වීදියට පැතිර ගිය අතර දහවල් වන විට බ්‍රිතාන්ත් දරුණු තරුණයේ ඒකක 784න් පිරිහුනි. ර්ට පෙර දිනයේ ඒකක 800 වැටීමත් සමග ගත් කළ මුළු වැටීම දින එකඟමාරක් තුළ

ඒකක 1500ක්. හිටපු ජනාධිපති ජෝර්ජ් බ්ලිලිව් බුෂ්ගේ අවමගුල නිසා එදින වරුවකින් වෙළඳපොල වසා දැමීම නිසාය ඒ.

පසුව, එලඹින වසරේ පොලී අනුපාත වැඩි කිරීම පිළිබඳව තත්වය කිරා මැන බැලීමේ ප්‍රවිෂ්ටයක් ගැනීමට ගෙවිරල් මහ බැංකුව සලකා බලමින් සිටින බව වෝල්ස්ට්‍රේට් ජර්නල් ප්‍රවත්තත වාර්තා කිරීමත් සමග, පසුගිය දෙමස තිස්සේ ඇතිව තිබු වෙළඳපොල අස්ථාවරත්වය ප්‍රකාශ කරමින් වෙළඳපොලේ තැගීමක් ඇති විය. වාර්තාව සඳහන් කළ පරිදි, මේ මාසයේ පොලී අනුපාතය සියයට 0.25න් වැඩි කිරීමෙන් පසුව කුමක් කරන්නේදයි බැංකු නිලධාරීන් දැන නොසිටී. බලාපොරාත්තු පලව තිබුනේ මහ බැංකුව 2019 වසර තුළ ද පොලී අනුපාත වැඩිකරනු ඇති බවටය. එහෙත් මේ නිසා ආර්ථික පසුබැමක් ඇති විය හැකි බවට වැඩින කනස්සල්ලක් පැවතුනි. පසුගිය මාසයේදී බැංකු අධිපති ජෝර්ජ් පවල් ඇගුවුම් කළේ, බැංකුවේ පාදක අනුපාතය උපරිමයට පැමින ඇති බවටය. එහි අර්ථය අනාගතයේ වැඩිවිම් මන්දගාමී වියහැකි බව හෝ මුළුමනින්ම නතර වියහැකි බවයි.

එසේම වෙළඳපොල ඇවැන්ටා ගෙචිරල් බැංකුවේ සහායති රෝයල් බොස්ටික් රදා කළ කජාවෙන් ද උත්තේත්තනයක් ලැබේය. මහු පැවසුවේ මහ බැංකුව මන්දගාමීන්වේ "හු භංඩ දුරින් ඇති" බවය. එහි අර්ථය අනුපාතයේ උත්තේත්තනයක් හෝ ආර්ථිකයේ මන්දගාමීන්වයක් ඇති නොවන බවයි.

මෙන්ග් අත්අඩංගුවට ගැනීමත් ඇමරිකාවට බාරදීමේ උත්සාහයක් ඇති බවටත් වාර්තා පලවුනේ, ඇමරිකාව හා විනය වෙනස්වූ අර්ථකළුනයන් ඉදිරිපත් කළ ව්‍යුහ්ම් හා සි අතර පැවති සාකච්ඡාවල සැබැං එකගත්වයන් පිළිබඳ ව්‍යාකුලත්වයක් පවතිදීමය.

හුදාවේට එරෙහි පියවර වෙළඳාමට සංජ්‍ර ලෙසකින් සම්බන්ධ තැතැ. මක්නිසා ද යත්, එය පදනම් වුනේ සමාගම ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක උල්ලසනය කළේය යන වෝද්‍යාව මත වීම නිසාය. එසේ වුවහොත් එය ක්ෂේත්‍රවල වෙළඳ ගිවිසුමක්

ඇතිවීම වලක්වනු ඇත.

ආයෝජන බැංකුවක් වන ජේරීස්හි ව්‍යාපාර වස්තු මූලෝපායයි ලබාන් යු රිනැන්ඡල් ටයිමිස් වෙත පැවුණුවේ, “විනයේ ජාතික ප්‍රමුඛයෙකුට විරද්ධිව වෙළඳපොල සම්බාධක හා පරීක්ෂණ පැවැත්වීමෙන් විනයට දඩුවම් කිරීමකි මෙය, අපි හිතන්නේ ප්‍රධානම මූල්‍ය නිලධාරියා අත්අංගුවට ගැනීම එරට නොඉවසනු ඇති බවයි.” එකස්ත් ජනපදය පිළිවෙත වෙනස් නොකරන්නේ නම් “වෙළඳ සාකච්ඡා බරපතල ව්‍යසනයකට මූහුන දෙනු ඇත.”

පුදාවේ සමාගමට එරෙහි පියවර සලකනු කරන්නේ, ගැටුම වෙළඳාම මුල්කරගත්තක් නොවන බවයි. එය මූල්බැස ඇත්තේ, සිය ගෝලී අධිකාරයට තරුණයක් ලෙස ඇමරිකාව විසින් සලකනු ලබන අධි තාක්ෂණික වර්ධනයේ ඇමරිකානු ප්‍රමුඛත්වය තබාගැනීමේ ව්‍යායාමය තුළය.

ඇමරිකාවේ හා ලෝකයේ කොටස් වෙළඳපොලවල කැලැසීමට එකම කාරනය ගැනුම්වන ඇමරිකා-වින ආර්ථික යුද්ධය නොවේ. කෙටි කාලයකට වර්ධනයේ “ස්ථාවරත්වයක්” ඇතිවූ 2017න් පසුව ලෝක ආර්ථිකය මන්දගාමී වන බවට ඇති පැහැදිලි සලකනු හමුවේ එය වෙළඳපොලවල වැශෙන කැලැසීම්වල ප්‍රධාන සාධකය වන්නේය.

මන්දගාමීත්වය පිළිබිමු කරමින් ලෝක තෙල් මිල ගනන් පසුගිය දෙමසක කාලයක් තිස්සේ තියුණු ලෙස පහත වැටුනි. සැපයුම ඉල්ලුම අභිඛා ගියේය. ඔක්තොබර් මුල පටන් බොරතෙල් පාදක මිල බැරලයකට බොලර් 86න් වැඩියෙන් පහත වැටුන අතර 6දා වන විට මිල පැවතුනේ බැරලයකට බොලර් 58ක් ලෙසය. එය තවදුරටත් පහත වැවෙනු ඇති බවට ප්‍රථේක්කානය කෙරේ.

ඔපෙක් යන තෙල් කාටලය, වියානාති පැවති රස්වීමේදී නිෂ්පාදනය කාපා හැරීමේ එකගත්වයක් ඇතිකර ගැනීමට අසමත් වීමට ප්‍රතිචාර වශයෙන් වෝල් විදියේ ඇමරිකානු සේල් තෙල් සැපයුම්කරුවන්ගේ කොටස් අගය පහත වැටීම කැඳී පෙනුනි. ඔපෙක් සාමාජිකයෙකු නොවන රැකියාව ද ඇතුළු රටවල තවදුර සාකච්ඡා අද දිනයේදී ද පැවැත්වෙන අතර එකගත්වයකට පැමිනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එහෙත් මිල පහත යාම දැනටමත් ඇමරිකානු නිෂ්පාදකයින් මත දැඩි බලපැමක් කර තිබේ. 6දා ඔවුන්ගේ කොටස් අගය සියයට 6-9 අතර ප්‍රමානයකින් පහල වැටුනි. පිරිසීම ලාභ කපාහැරියා පමණක් නොව, සේල් ව්‍යාපාති වලට මූල්‍ය සම්පාදනයේදී යොදාග න්නා අඛලි බැඳුම්කර වෙළඳපොල තුළ තය සිරකිරීමකට ද මූහුනපා ඇත. අඛලි වෙළඳපොලේ ගෙවන පොලී අනුපාතය ඇමරිකානු හාන්ඩාගාර බිල්පත්වලට ගෙවන පොලිය හා සසඳන කළ දැන් සියයට 5.5ක පරතරයක් ඇතිව තිබේ. එය වසර එක හමාරකට පසු ඉහළම මට්ටමය.

ප්‍රතිලාභ වතු ය සමතලා වීම ඇතුළුම් කරන පරිදි, අවධමනයක් පිළිබඳ බියට ද වෙළඳපොල ප්‍රතිචාර දක්වයි. එනම් රජයේ කෙටිකාලීන බැඳුම්කර පොලී අනුපාතය හා දිගුකාලීන සුරක්මීපත් ප්‍රතිලාභ එකිනෙක සම්පාත වීමයි. මේ සතිය මූල, වසර දෙකේ හා වසර දහයේ හාන්ඩාගාර බිල්පත් අතර පරතරය, වසර 11ට පසුව එහි පහතම මට්ටමට ලගාවිය. 6දා වසර තුනේ හාන්ඩාගාර බිල්පත් ප්‍රතිලාභ වසර පහේ බැඳුම්කර ප්‍රතිලාභ ඉක්මවා ගියේය. එය ඇතුළට නැමුණු ප්‍රතිලාභ වතුයක නැමුණුව ඉහළ නැංවිය. එය ප්‍රුළුල් ලෙස සලකනු ලබන්නේ පසුබැමක සලකනාක් ලෙසය.